

ආබාධාත පද යටතේ ඔබ ඉගෙනගත් ක්‍රියා, පුරුෂ හේදය, වවන හේදය, කාල හේදය යන බෙදීම් යටතේ සකස් වන බව පැහැදිලි ය. එහෙත් එසේ විවිධ ස්වරුපවලට නොනැගෙන නිපාත ස්වභාවය ගන්නා ක්‍රියා වර්ගයක් ද භාජාවේ දැකිය හැකි ය. “නිපාත” ක්‍රියා යනු ඒවා ය. එම ක්‍රියා “නේපාතික කඩන්ත” යනුවෙන් හැඳින්වේ.

* අව්‍යය කඩන්ත, නේපාතික ක්‍රියා, තෙනපාතික කඩන්ත යන නම්වලින් ද හැඳින්වෙන මෙම ක්‍රියා, ප්‍රහේද වශයෙන් හතරකි. එනම්,

- * පූර්ව ක්‍රියා
- * මිගු ක්‍රියා
- * අසම්භාව්‍ය (ආචස්ලීක) ක්‍රියා
- * අපර ක්‍රියා යනු යි. මින් අපර ක්‍රියා හැර සෙසු ක්‍රියා

වර්ග පිළිබඳ ව මේ පාඨමේ දී අධ්‍යයනය කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇති.

තෙමගුල සිහිකොට

“අපි මේ වතාවෙත් වෙසක් උත්සවයට ලොකු වෙසක් කුඩාවක් හදමු ද?” යි අසම්න් මෙතෙක් වේලා පාඨම් කරමින් සිට ‘ධම්මපදය’ පොතට වැදු, පොත් රාක්කයේ නියමිත ස්ථානයේ තබමින් ජීතරතන පොඩි හාමුදුරුවෝ සුගතසිරි පොඩි හාමුදුරුවන්ගෙන් විමසුහ.

“ඒක නම් හොඳ අදහස ... මතකද ගිය වතාවේ අපි හැඳු තෙවෑම් මල? ලොකු හාමුදුරුවෝ ඒක ලස්සනයි කියල අගය කළා නේ ද?” සුගතසිරි පොඩි හාමුදුරුවෝ පිළිතුරු දුන්හ.

“ඔව්, ඔව්,... ලොකු හාමුදුරුවන්ටත් මේ ගැන මතක් කරලා, අවසර ඉල්ලගෙන ම අපි වෙසක් කුඩාව හදන්න පටන් ගනිමු..”

මරලෝසුව දෙස බලමින් ම ගුණරතන පොඩි හාමුදුරුවන් පැවසුවේ ලොකු හාමුදුරුවන් ට ගිලන්පස පිළිගන්වන වෙලාවත් හරි බව සිතමිනි.

ගුණරතන පොඩි හාමුදුරුවෝ ලිප මොලවා වතුර කේතලය ලිප තබදීම සුගතසිරි පොඩි හාමුදුරුවෝ ගිලන්පස සඳීමට අවශ්‍ය අනෙකුත් කළමනා සූදානම් කළහ.

“ගුණරතන පොඩි හාමුදුරුවනේ, බැරිවෙලාවත් ලොකු හාමුදුරුවෝ වෙසක් කුඩාව හදන්න අවසර නොදුන්නහාත්, අපේ බලාපොරොත්තු දිය වෙලා යාවි නේදි?”

“තැහැ, නැහැ එහෙම වෙන්තෙ නැ. අපි ලොකු හාමුදුරුවන්ට කියමු පාඩම් වැඩ සි පන්සලේ කටයුතු සි දෙකට ම බාධාවක් නොවන විදිහට කුඩාව හදන්නම්” කියලා ගුණරතන පොඩි හාමුදුරුවෝ පැවසුහ.

සුගතසිරි පොඩි හාමුදුරුවන් ලොකු හාමුදුරුවන්ට ගිලන්පස කෝප්පය පිළිගන්වදී, ගුණරතන පොඩි හාමුදුරුවෝ මේ ගැන ලොකු හාමුදුරුවන්ගෙන් විමසා සිටියහ.

“ආ... එකට මොකද ගුණරතන, එහෙම දෙයක් කරන එක කොට්ටර අගයි ද? අපේ ලොවිතුරා තථාගතයන් වහන්සේගේ ගුණ සිහිකරල වෙසක් දිනයට එවැනි ආමිස පූජාවක් කරන එක මහා ආනිංසයක්. මටත් හැකි වුණෙන් පාට කොළ විකක්වත් ගෙනත් දෙන්නම්”

“එහෙමයි ලොකු හාමුදුරුවන්, අපි දෙන්නත් කතා වුණේ, වෙසක් පෝයට සති දෙකක් ම තියෙන නිසා, පාඩම් වැඩවලට සි පන්සලේ වැඩවලට සි බාධාවක් නොවන විදියට වෙසක් කුඩාවේ වැඩ වික ඉවර කරන්නයි...”

“බොහෝම හොඳයි, මය කටයුතු කාරණා නිසා පිරිවෙන් ඉගෙනීමේ වැඩ අතපසු කළාත් එකේ පාඩුවත් පොඩිනමලාට විදින්න සිදු වේවි කියන එක මතක තියා ගෙන වැඩ කරන්න ඕනෑම...”

ලොකු හාමූදුරුවන්ගේ අවසරය ලැබේමෙන් සතුටට පත් පොඩි හාමූදුරුවරු දෙදෙනා වහන්සේ වෙනදාටත් වඩා උනන්දුවෙන් පාඩම් වැඩ හා පන්සලේ වතාවත් ආදියේ නිරත වෙමින් වෙසක් කුඩාවේ වැඩ කටයුතුවල ද නියැලුණු.

වෙසක් දිනට පෙර දින පහන් වෙද්දී අලංකාර ලෙස විශාල කුඩාවක් ද පරිවාර කුඩා අටක් ද නිමවා, ලොකු හාමූදුරුවන් ගෙනැවීත් දුන් පාට කොළ ද **අලවා** නිම කරන්නට පොඩි හාමූදුරුවන් වහන්සේලා සමත් වූහ.

වැඩිහිටි දායක මහත්තේ ද උදවුවෙන් වෙසක් දින උදාවන විට පන්සලේ මිදුලට වෙසක් අසිරිය කැඳවමින් මද සුළුගේ යළි න්වන වෙසක් කුඩා දුටු ලොකු හාමූදුරුවන් වහන්සේගේ සිත ද පහන් විය. පොඩි හාමූදුරුවන් වහන්සේලාගේ මුහුණු ද වලාවෙන් මිදුණු සඳ සේ සතුටු සිනාවෙන් ජිරි ගියේ ය.

පුරුව ක්‍රියා

මබ ඉහතින් කියැවු කතාව දෙස නැවතත් සිත යොමු කරන්න.

එහි යෙදී ඇති,

”වැද, කියලා, ඉල්ලා ගෙන, මොලවා, අලවා”

ආදි පද පුරුව ක්‍රියා ගණයට ඇතුළත් වෙයි. අවසාන ක්‍රියාවට මුළුන් ‘කරන ලද’ හෝ ‘සිදු වූ ක්‍රියා’ පුරුව ක්‍රියා තමින් හැඳින් වේ. එදිනෙදා ලේඛනයේ දී ත් හාඡෙනයේ දී ත් අප මෙබඳු ‘පුරුව ක්‍රියා’ පද කොපමණ හාවිත කරන්නේ දේ මබ මොහොතකටටත් සිතුවෙහි ද?

මෙමෙස හාඡා හාවිතයේ දී පුරුව ක්‍රියා පද යෙදෙන ආකාර කිහිපයක් අපට හඳුනාගත හැකි වෙයි. එවා පිළිබඳ ව අපගේ අවධානය තව දුරටත් යොමු කරමු.

1. සමහර ධාතු ප්‍රකාශී ඒ ආකාරයෙන් ම යෙදීම.

ලිඳා :- කර, පිටිස

2. බාතු ප්‍රකෘතියේ මුල් ස්වරුපය මදක් වෙනස් කොට යෙදීම.

ලදා :- පිළිද	-	පැලඳ
ලපද	-	ඉපිද

3. බාතුවකින් පරව පූර්වත්‍යාර්ථ “ප්‍රත්‍යායක්” යෙදීම.

ලදා :- ගන් + අ	-	ගෙන
නට + ආ	-	නටා
නග + ඇ	-	නැග/නැගැ
වට + ඊ	-	වැටී

4. පූර්ව ක්‍රියා පදය සමඟ උපකාරක පදයක් යොදා ගැනීම.

ලදා :- කර + ලා	-	කරලා
මකා + දමා	-	මකාදමා
හිඳ + ගෙන	-	හිඳගෙන

5. බාතුවට සම්බන්ධකමක් නොපෙනෙන, ප්‍රත්‍යාය වෙන් කර ගත නොහැකි පද යෙදීම.

ලදා :- අවුත්, ගොස්, කොට

ක්‍රියාකාරකම 7.1

1. පහත දැක්වෙන කවි පෙළෙහි ඇති පූර්ව ක්‍රියා පද උප්‍රටා දක්වන්න.

සදවා සූදු වැලි	පිවිතුරු
බඳවා රන් දද	පියකරු
සිටුවා දෙර දෙර	රුහිතුරු
තබවා පුන් කුණු	විසිතුරු

පසුකර රැසිරෙන්	සුරඩා
ගොසකර රන් මිනී	සලඩා
එනුවර ලිය රග	නරඩා
බණසර සිත වත්	කළඩා

පුරවා තුනු රවින්	අහස
කරවා ගී නැටුම්	වෙසෙස
අරවා සත සිත	දෝම්නස
පුරවාසී කෙලිති	මෙලෙස

දැක ඔහු උත්	වෙතට
කැදිවාවුත් පලමු	කොට
මිල දී සතුවූ	කොට
යෙදී වීණා	ගායනාවට
	-ගුත්තිල කාව්‍ය-

2. එම පුරව ක්‍රියා පද යොදා ගෙන සරල වාක්‍ය නිර්මාණය කරන්න.

ක්‍රියාකාරකම 7.2

මම උදෑසන අවදි වී දත් මැද මුහුණ සේදු ගිලන්පස වුලදා පාඩම් කටයුතු ඇරුමුවමි.

මෙය පුරව ක්‍රියා හතරකින් යුත්ත වාක්‍යයකි. මෙවැනි වාක්‍ය දහයක් නිර්මාණය කරන්න.

පුහුණුවට

එක කතු කිරියනෙන් - පෙර කිරියට ඇ ආ ඊ
 ඉන් ලා යුතු ද වියුතු ද - මුහු බැවැ මින් මින් මින් ද.
 -සිදත් සගරාව-

එශක කර්තාක ක්‍රියාවන්ගෙන් පුරව ක්‍රියාවට ඇ, ආ, ඊ, ඉන් යනු ලා සහිත ද රහිත ද වන්නේ ය. මිශ්‍ර භාවයෙහි මින්, මින්, මින් ප්‍රත්‍යාය ද වේ.

මිගු ක්‍රියා

සිදුත් සගරාවෙහි “මුසු කිරිය” නම්න් හැඳින්වෙන “මිගු ක්‍රියාව” ද නොපාතික කෘද්‍යන්ත ගණයට අයත් වූවකි. අවසාන ක්‍රියාව සමග එකවිට ම සිදුවන, අවසාන ක්‍රියාවත් සමග ම අවසන් බව හැගවෙන ක්‍රියා පද “මිගු ක්‍රියා” නම් වේ. ඔබ ක්‍රිය වූ පාඨමෙහි,

අසම්න්
කරම්න්
තබම්න්
බලම්න්
කැඳවම්න්
සිතම්න්

යනුවෙන් සඳහන් වූයේ මිගු ක්‍රියා පද සි. වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් පළ කෙරෙන කාලය ම මිගු ක්‍රියාවෙන් ද පළ වෙයි.

උදා :- දරුවා බිම පෙරලෙම්න් හඩයි.

“හඩයි” යන්න වර්තමාන කාල ක්‍රියාවක් නිසා “පෙරලෙම්න්” යන මිගු ක්‍රියාවෙන් ද වර්තමාන කාල අර්ථයක් ම පළ වෙයි.

උදා :- නිශ්චය හී ගයම්න් තැවැට්වා ය.

මෙහි ‘තැවැට්වා ය’ යන්නෙන් අතිත කාල අර්ථයක් පළ වන නිසා ‘හී ගයම්න්’ යන මිගු ක්‍රියාව ද අතිත කාල අර්ථයක් ම පළ කරයි.

මිගු ක්‍රියා පද සැකසෙන අයුරු

1. විවිධ ප්‍රත්‍යාය යෙදීමෙන්

ප්‍රධාන වශයෙන් “මින්” ප්‍රත්‍යාය මේ සඳහා ව්‍යවහාර වී ඇති අතර මින, මිනි, මිනි ප්‍රත්‍යාය යෙදුණු අවස්ථා ද සාහිත්‍ය කෘති ඇසුරෙන් ප්‍රකට වෙයි.

උදා :- බල + මින් = බලම්න්
සකස + මින් = සකසම්න්

දර + මින	= දරමින
නට + මින	= නටමින
අස + මිනි	= අසමිනි
විදි + මිනි	= විදිමිනි
විදි + මිනි	= විදිමිනි

2. පුර්ව ක්‍රියාව ද්වීත්ව කොට යෙදීමෙන්

මිගු ක්‍රියා අර්ථය දීම සඳහා පුර්ව ක්‍රියාව ද්වීත්ව කොට යෙදීම ද සිංහල භාෂා ව්‍යවහාරයෙහි සුලබ ව දැක්කකි. මෙහි ද මූල් පුර්ව ක්‍රියාවෙහි ඇති දිර්සය තුළේ නොටු යෙදීම ද විශේෂත්වයකි.

උදා :- පුර්ව ක්‍රියා

මිගු ක්‍රියාව

හඩා	-	හඩ හඩා
ලියා	-	ලියලියා
ගොතා	-	ගොතගොතා

ක්‍රියාකාරකම 7.3

පහත සඳහන් පදා පාඨයන්හි ඇතුළත් මිගු ක්‍රියා පද තෝරා ගෙන ජ්‍යෙෂ්ඨයෙහි ධාතු හා ප්‍රත්‍යා වෙන් කොට දක්වන්න.

*	කියමින් හි රස	මියුරු
	තබමින් පද තල	අනුරු
	බදිමින් දන මන	නුවරු
	කෙළිමින් යෙති බැඳ	බහුරු
*	බලමින් ලකුණු	ගත
*	සුවදින් බිම පිරිබඩ ගෙන	මොනවට
	සදමින් සිහසුන මූතු සේසත්	යට
	තනමින් දෙපසෙහි දිලි රන් මිණි	වැට
	ඉසිමින් අසෙනිය මල් විසිතුරු	කොට

- * සිතවම්තිනි දුටු දත් හට
- * සර හැර සියෝතුන් පියපත් විදිමිනි
- * ඉද ඉද එක වෙහෙර
විද විද දහම් මනහර
සිද බිද දුක් සසර
අනේ දෙවිදත් නුදුටි මොක්පුර
- * විමස විමසා සිටින ඇදුරු
-ගුත්කිල කාච්ය-

ත්‍රියාකාරකම 7.4

පහත සඳහන් මිගු ක්‍රියා පද යොදා වාක්‍ය නිර්මාණය කරන්න.

පිසමිනා, කකා, ගයමින්, නරඹමිනි, වදිමිනි, සනස සනසා, අදිමිනා, නගමින්, කපමිනි, තබමිනා

අසම්හාවා ක්‍රියා

අසබහව් කිරීය නමින් සිදත් සගරාවෙහි දැක්වෙන අසම්හාවා ක්‍රියා ද අයත් වන්නේ නේපාතික කංදන්ත ගණයට ම ය. ‘ආවස්ථීක කංදන්ත නිපාත’ යනු ද මෙය හැඳින්වීමට යෙදෙන තවත් නමකි.

අසම්හාවා ක්‍රියාව මගින් අර්ථ දෙකක් සැපයෙන බව වියරණයේ සඳහන් ය.

1. අනියමාර්ථය
2. කාලාර්ථය යනුයි

යම ක්‍රියාවක් මගින් අවිනිශ්චිත බවක් හැගමේ නම්, එය අනියමාර්ථයේ අසම්හාවා ක්‍රියාවක් යනුවෙන් හැඳින්වේ.

උදා :- ඔබ ආවොත් මම ද හෙට පාසල් එන්නෙමි.

මෙහි මගේ පැමිණීම තීරණය වන්නේ ඔබේ පැමිණීම මතය “ආවොත්” යන්නෙන් ඔබේ පැමිණීම අවිනිශ්චිත බව මින් හැගවේ. එය අනියමාර්පලයේ අසම්හාවා ක්‍රියාවක් ලෙස ගැනෙන්නේ එහෙයිනි. සිංහල හාජා ව්‍යවහාරයෙහි අනියමාර්පලය පළ කිරීම සඳහා ප්‍රත්‍යා කිහිපයක් යොදා ගෙන ඇති. එනම්,

ත්, හොත්, ත යනුයි.

උදා :- ඔහු ගමට යතොත් මම ද යම්.

එහි සිතුවම් දුටහොත් විමසිය හැකි ය.

මග සලකුණු නිවැරදිව බලත, ගමන සාර්ථක වන්නේ ය.

ක්‍රියාව මගින් යම් කාලයක් හැගවේ නම් එය කාලාර්ථයේ අසම්හාවා ක්‍රියාවයි.

උදා :- කුකුලන් හඩලදී අපි ගමන පිටත් වීමු (හඩලන වේලාවේ)

කාලාර්ථය හැගවෙන අසම්හාවා ක්‍රියා සකසා ගන්නා ආකාර ද කිහිපයක් වෙයි.

දී, ත්, ත

උදා :- සතුරන් පහර දෙත් දී (දෙදීදී) තුවර වැස්සේයෝ පළා ගියහ.

හිරු පායත් නොලිම් පිපෙයි.

ඔහු එදෙස බලත, ස්නේටා නද ඇසිණ.

ක්‍රියාකාරකම 7.5

මෙම පාඨමේ මූලින් සඳහන් වූ “තෙමගුල සිහිකොට” කතාවේ ඇති අසම්හාවා ක්‍රියා පද උප්‍රටා දක්වන්න.

ක්‍රියාකාරකම 7.6

පහත සඳහන් පදා පායවල ඇතුළත් අසම්හාවා ක්‍රියා පද තෝරා ජ්‍යෙවයෙහි බාතුව හා ප්‍රත්‍යා වෙන් කර දක්වන්න.

- | | |
|---------------------------|-------------|
| * සතොයින් ඇසුලවාත් මෙදහම් | මනහර |
| * කැමතිව කිවොත් | විමසා සන්නේ |

* වැටුණොත් එක් සිය සතියක්	නිරයේ
* උපණත් ප්‍රෝතව පවි කොට	නොපණත්
* සිත සතොසින් පින් නොකළාත්	නිසිලෙස
* විදුලිය පැහැ වැරදුණුහොත්	වරදී
* ද්‍රිතිතොත් දත් සිල් ගුණ සත	නොනැවති
* එපමණ තොප සිතතොත්	නොහැකිලියේ
* ඉදිතොත් බෝකල් ජරයෙන්	විසිරේ
* වසතොත් සැදුහැත්තන් ඇති	දෙසමය
* අසතොත් නිබොරුය මුනිදු	තෙපුල්මය
හරිතොත් නොතබා දස අකුසල්	මය
රකිතොත් සිත පිරිසිදු කොට	සිල්මය
ද්‍රිතිතොත් මේ සියල්ලට මේ කල්	මය
-ලෝ වැඩ සගරාව-	

පුහුණුවට

තෙ කලැ තෙ සදු රු - නො වෙන් වන හොත අනියම්
අරුතැ කල් අරුතැ හොත - කිරිය 'සබහව්' නම් වේ.

-සිදත් සගරාව-

අර්ථය කාලනුයේ හෝ ගබ්දනුයේ රුපය වෙනස් නොවී
අනියමාරුපයෙහි හෝ කාලාරුපයෙහි වූ ක්‍රියාව අසම්හාවය
නම් වේ.

i xl , mkd

අකල්වැකියාගේ තිවස ගිනි ගන්නා විව ඔබගේ දේපළ
අවදානම් බව සිතන්න.